




කම්කරු දෙපාර්තමේන්තුව
කර්මාන්තමය සුරක්ෂිතතා අංශය

සුරක්ෂිතව විදුලිය භාවිතා කරමු



විදුලිය යනු

මිනිසාට ඉතා සමීප වටිනා සම්පතකි. එම විදුලියම නිසි පරිදි, සුරක්ෂිතව පාවිච්චි නොකළහොත්.....

- විදුලි සැරෙන් මිය යාම
- විදුලි සැරෙන් පිළිස්සීම
- ගිනි ගැනීම
- පිපිරීම



වැනි බරපතල අනතුරු සිදුවිය හැකිය.

අනාරක්ෂිත තත්ව සහ අනාරක්ෂිත ක්‍රියා විදුලි අනතුරු සඳහා මඟ තනයි

- අනාවරණය වූ විදුලි රැහැන් හෝ නිසි පරිදි පරිවරණය නොවූ විදුලි රැහැන් භාවිතය
- කැඩී බිඳී ගිය විදුලි උපකරණ භාවිතය
- නිසි පරිදි නඩත්තු නොකළ විදුලි ස්විචයන් සහ ආම්පන්න භාවිතය
- මනා ලෙස භූගත නොකළ යන්ත්‍රෝපකරණ භාවිතය
- අතිබැර විදුලි පද්ධතිය (overloaded)
- විදුලි උපාංග අසල ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය තැන්පත් කිරීම



- තෙත පරිසරයක විදුලිය හා සම්බන්ධ වැඩ කිරීම



- ඉහළින් පිහිටි අධි බලැති විදුලි රැහැන් සමඟ නිසි පරතරයක් තබා නොගැනීම



- නිවැරදි හා ගැලපෙන පුද්ගල ආරක්ෂක උපකරණ භාවිතා නොකිරීම

විදුලි අනතුරු වළකමු නිරතුරු

- අනාවරණය වූ විදුලි රැහැන් යථා පරිදි පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කොට ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි රඳවා තැබීම
- කැඩී බිඳී ගිය විදුලි උපකරණ වහාම පාවිච්චියෙන් ඉවත් කර ඒ වෙනුවට අළුත් උපකරණ සවි කිරීම.
- විදුලිය හා සම්බන්ධ සියලුම ස්විචයන් හා ආම්පන්න පරික්ෂා කිරීම සහ යථා පරිදි නඩත්තු කළ යුතු අතර ආරක්ෂක උපාංග සවි කිරීම
- සම්පූර්ණ පරිවරණය හෝ ද්විත්ව පරිවරණය නොකරන ලද යන්ත්‍රෝපකරණ මනා ලෙස භූගත කිරීම

- ප්‍රධාන ස්විච් පුවරු සම්බන්ධයෙන් ආරක්ෂක විධි විධාන ගැනීම
- ප්‍රධාන ස්විචය තිබීම • ට්‍රිප් ස්විචය තිබීම
- භූගත කිරීම • අසල බාධා ඉවත් කිරීම
- විදුලි ස්විචයන් නම් කිරීම

- අධි වෝල්ටීයතාවය ඇති ස්ථාන වෙන් කර අවසර ලත් අයට පමණක් යාමට ඉඩ සැලැස්වීම
- අන්තරායෙන් වැළකීමට අවවාද දීමේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම




- විදුලි යන්ත්‍රෝපකරණ තෝරා ගැනීමේදී නිසි දැනුමක් ලද අයකු ලවා සිදු කිරීම
- විදුලි පද්ධති වල වැඩ පැහැදිලිව වෘත්තිකයකු ලවා කිරීම
- නිවැරදි හා ගැලපෙන පුද්ගල ආරක්ෂක උපකරණ පාවිච්චිය



ඔබ මේ ගැනත් සැලකිලිමත්ද?

- විදුලි යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීමේදී අදාළ ස්විචයන් අගුල් දැමීම හා දැන්වීම් ප්‍රදර්ශනය කිරීම.



WARNING
ELECTRICIAN
AT WORK
DO NOT SWITCH ON

- ඉහලින් පිහිටි අධි බලැති විදුලි රැහැන් අසල වැඩ කිරීමේදී නිසි පරතරයක් තබාගෙන, නිසි ආරක්ෂක ක්‍රියා මාර්ග ගැනීමෙන් පසුව සිදු කිරීම
- විදුලි වැඩ සිදු කරන පරිසරය ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය වලින් තොර කිරීම හා තෙත පරිසරයක වැඩ නොකිරීම
- සෑම අයකුටම විදුලිය සම්බන්ධව නිසි දැනුම ලබා දීම
- ගිනි නිවන උපකරණ අවශ්‍ය ප්‍රමාණයට නිසි තැන්වල

FIRE STOP (02) 6681 6000		Fire Extinguisher Rating Guide				
ID sign	Typical appearance	Extinguisher Type Cylinder contains	Class A Wood, paper, textiles etc, normal combustibles	Class B Flammable liquids, petrol, paints	Class E Electrical fires	Class F Cooking oil, animal fats & vegetable oils
		Dry Chemical Powder	YES	YES	YES	NO
		Co2 Carbon Dioxide	NO	YES	YES	NO
		Water	YES	NO	NO	NO
		Foam	YES	YES	NO	NO
		Wet Chemical	YES	NO	NO	YES

වෘත්තීය අනතුරු නැවත ඇති වීමේ හැකියාව අවම කර ගැනීමට දැනටමත් ප්‍රමාද නැත.

ඒ සඳහා අනතුරු අවම කිරීමට අවශ්‍ය අවබෝධය ලබා දීමට අප බැඳී සිටී.

වැඩ කරන සේවකයින්ගේ සුරක්ෂිතතාවය, සෞඛ්‍ය හා සුභසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීම අප අංශයේ ප්‍රධාන වගකීමයි.

ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීමට දිවයින පුරා (කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර, මහනුවර, බදුල්ල, ගාල්ල, අනුරාධපුර හා යාපනය යන නගර වල) දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල පිහිටුවා ඇත.



ඔබගේ සහයට අප අමතන්න

කම්කරු කොමසාරිස් (කර්මාන්තමය සුරක්ෂිතතා) සහ ප්‍රධාන කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කර්මාන්තමය සුරක්ෂිතතා අංශය

කම්කරු දෙපාර්තමේන්තුව

97, ජාවත්ත පාර

කොළඹ 05

දුරකථන/ෆැක්ස් - 0112508783 / 

විද්‍යුත් තැපෑල - dolisd@sltnet.lk